



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

එස්එල්ජී/කේජී/එයිපීඑස්/එස්එ/05/2025/28

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2026 මැයි 29 දින.

සභාපති,

යටියන්තොට ප්‍රාදේශීය සභාව.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

යථෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.



ඩබ්.වී.ඒ.එස්. පුෂ්පකුමාරි,

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.

පිටපත :- පළාත් පාලන කොමසාරිස්, සබරගමුව පළාත් සභාව - කා.දැ.පි.





ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

එස්එල්එස්/කේටී/එ/වයිපීඑස්/එස්එ/05/2025/28

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2026 මැයි 29 දින

සභාපති,
යටියන්තොට ප්‍රාදේශීය සභාව.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උප වගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරිපත් කළයුතු මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2025 දෙසැම්බර් 31 දිනට යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) විභාග වෙමින් පවතින නඩු 05 ක් සම්බන්ධයෙන් අසම්භාව්‍ය වගකීම් සඳහා මුදල් වෙන් කිරීමක් හෝ ගිණුම්කරණ සටහන් මගින් හෙළිදරව් කිරීමක් සිදුකර නොතිබුණි.
- (ආ) ආයෝජන ක්‍රියාකරකමගේ යෙදවූ මුදල් රු.111,820,974 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මුදල් ලැබීමක් ලෙස දක්වා තිබීමෙන් 2025 දෙසැම්බර් 31 දිනට ශුද්ධ මුදල් ප්‍රවාහය එම වටිනාකමින් වැඩිපුර දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ආයුර්වේද ඖෂධ තොග වටිනාකමෙහි ගංවතුරෙන් හානිවූ රු.475,370 ක්වූ තොග අගයද ඇතුළත්ව තිබුණි.
- (ඈ) ගොඩනැගිලි හා මෝටර් රථ ගිණුම් විෂයයන් හි මූල්‍ය ප්‍රකාශන අනුව හා උපලේඛන අනුව ශේෂ අතර රු.4,155,801 ක වෙනසක් විය.



- (ඉ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව (සටහන අංක 02) ජංගම නොවන වත්කම්හි ඇතුළත් පුස්තකාල පොත් වටිනාකම රු.8,097,486 ක් වුවද, පුස්තකාල පොත්වලට අදාළ සමීක්ෂණ වාර්තාව අනුව වටිනාකම රු.7,901,118 ක් වූයෙන් රු.196,298 ක නොසැසඳීමක් විය.
- (ඊ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.21,591,000 ක් වටිනාකමැති ඉඩම් 04 ක අයිතිය තහවුරු කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත් ශ්‍රී ලංකා විගණන ප්‍රමිත ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- ප්‍රකාශකරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාත්වික මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.

- අභ්‍යන්තර පාලනයේ සම්ප්‍රදායිකත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව කළමනාකරණය දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා අනුකූල නොවීම
 කළමනාකරණ
 තීරණවලට යොමුව

- (අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

- i. මුදල් රෙගුලාසි 104(1)(අ) හා 104(4) සභාවේ විපර් රථයකට 2025 ජුනි 26 වන දින සිදුවූ හානියට අදාළව පූර්ණ පරීක්ෂණයක් සිදුකර පිටපතක් විගණකාධිපති වෙත යොමු කර නොතිබුණි.

- ii. මුදල් රෙගුලාසි 571 2021 වර්ෂයේ සිට පැවත එන එකතු වටිනාකම රු.508,381 ක් වූ තැන්පතු ශේෂ 15 ක් නියාදනය කර නොතිබුණි.
- (ආ) 2020 ඔක්තෝබර් 02 දිනැති (a.) වසර 16 ක පමණ සිට භාවිතයේ නොපවතින වාහන 08 ක් අපහරණය කළ යුතු බව සමීක්ෂණ වාර්ථා අනුව නිර්දේශ කර තිබුණ ද, ඒවා අපහරණය කර නොතිබුණි.
- අංක 05/2020 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය
- (b.) 2012 හා 2015 සිට භාවිත කළ නොහැකි තත්වයේ පවතින ට්‍රැක්ටරයක් හා කම්පැක්ටර් ට්‍රේලරයක් අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 8.1 උප වගන්තිය සෑම ඉන්ධන පරීක්ෂාවකටම පසු මාස 12 ක කාලසීමාවක් පසුව හෝ 25,000km ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිම සම්බන්ධව ප්‍රධාන අලුත්වැඩියාවකට පසු යන කාරණා අතරින් මුලින්ම යෙදෙන අවස්ථාවෙන් පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු වුවත්, සභාව සතු වාහන 07 ක ඉන්ධන දහන පරීක්ෂාව එපරිදි සිදු කර නොතිබුණි.
- (ඈ) 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ අංක 01/2020 න් සංශෝධිත මුදල් රෙගුලාසි 371(2)(අ) තත්කාර්ය අතුරු අග්‍රිමයක් නිකුත් කිරීමෙන් පසු අදාළ කාර්යය නිමකළ විගසම එය පියවිය යුතු වුවත් අවස්ථා 08 කදී ලබාදී තිබුණු රු.94,800 ක අත්තිකාරම් පියවීම දින 10 සිට 38 දක්වා කාල පරාසයක් ප්‍රමාද වී තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.16,347,692 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.33,383,613 ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2025					2024				
	ආරම්භක ශේෂය	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	ගැලපුම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ආරම්භක ශේෂය	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	ගැලපුම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
වරිපනම් හා බදු	රු. 946,150	රු. 9,305,933	රු. 7,570,454	රු. 957,165	රු. 1,724,464	රු. 897,194	රු. 4,537,109	රු. 4,316,388	රු. 171,765	රු. 946,150
කුලී	341,389	11,635,965	11,408,667	1,362	567,325	191,308	11,745,570	11,508,229	87,260	341,389
බලපත්‍ර ගාස්තු වෙනත් ආදායම්	-	1,882,136	1,882,136	-	-	-	1,670,016	1,670,016	-	-
	<u>1,059,255</u>	<u>5,795,792</u>	<u>6,357,886</u>	<u>2,168</u>	<u>494,993</u>	<u>932,618</u>	<u>7,160,714</u>	<u>7,038,165</u>	<u>(4,088)</u>	<u>1,059,255</u>
	<u>2,346,794</u>	<u>28,619,826</u>	<u>27,219,143</u>	<u>960,695</u>	<u>2,786,782</u>	<u>2,021,120</u>	<u>25,113,409</u>	<u>24,532,798</u>	<u>254,937</u>	<u>2,346,794</u>

2.2.2 වරිපනම් හා බදු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය අවසානයේ හිඟහිටි වරිපනම් ශේෂය රු.1,752,584 ක් වූ අතර, ඒ තුළ වසර 03 ට වඩා පැරණි රු.195,292 ක ශේෂයක්ද පැවැතිණි. එහෙත් එම හිඟ ශේෂ අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (ආ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය අවසානයට හිඟහිටි අක්කර බදු ශේෂය රු.87,707 ක් වූ අතර ඒ තුළ වසර 03ට වැඩි රු.33,704 ක ශේෂයක්ද පැවැතිණි. එහෙත් එම ශේෂ නිරවුල් කර ගැනීමට 2025 වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණි.

2.2.3 කුළී

සභාව සතු යටියන්තොට මාළු කඩ කාමරය සඳහා 2024 වර්ෂයට අදාළව අයවිය යුතු කඩ කුළී රු.241,585 ක් හා දඩ මුදල් රු.91,596 ක් 2025 දෙසැම්බර් 31 වන විටත් අයකරගෙන නොතිබුණි.

2.2.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.3,953,678 ක්වූ අතර 2025 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු මුද්දර ගාස්තු ආදායම රු.13,083,473 ක් විය. 2025 වර්ෂයට අදාළ උසාවි දඩ ආදායම 2026 අප්‍රේල් වනවිටත් හඳුනාගෙන නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

අතුරු ව්‍යවස්ථා

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය අනුව අවශ්‍ය පරිදි අතුරු ව්‍යවස්ථා පැනවීමට හා කාලීනව සංශෝධනය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

අනවසර ඉදිකිරීම් ලේඛනය අනුව හඳුනාගෙන තිබුණු අනවසර ඉදිකිරීම් 02ක් නියමානුකූල කිරීමට හෝ ඉවත් කිරීමට 2025 දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) 1991 සිට 2013 දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළව සේවකයින් 19 දෙනෙකුගෙන් අයවිය යුතු රු.92,739 ක භිභ ණය ශේෂය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිරවුල් කරගෙන නොතිබුණි.

(ආ) මියගිය, විශ්‍රාමලත් හා ස්ථාන මාරු ලැබුණු නිලධාරීන් 13 දෙනෙකුට අදාළ සේවක ඇප තැන්පතු එකතුව රු.58,316 ක් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් නිරවුල් කර නොතිබුණි.

3.4 වත්කම් කළමනාකරණය

සභා බල ප්‍රදේශය තුළ පිහිටි සුසාන භූමි 03ක අයිතිය සමාලෝචිත වර්ෂ අවසානය වන විටත් සභාව වෙත පවරාගෙන නොතිබුණි.

3.5 කොන්ත්‍රාත් පරිපාලනය

පළාත් පාලන බල ප්‍රදේශ වල සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2024 යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි හඳුන්ඇල්ල මාර්ගය හා නැරඹුම් ප්‍රදේශය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා රු.2,500,000 ක ප්‍රතිපාදන සලසා තිබුණි. මෙම කර්මාන්තය සඳහා සකස් කර තිබුණු ඇස්තමේන්තුවේ වැඩ විෂයය අංක 02 යටතේ අන්තර් සම්බන්ධිත බිම් ඇතුරුම් ගල් සවිකිරීම (Interlock) සඳහා වර්ග මීටර් 180 ක් වෙනුවෙන් රු.888,120 ක් කොන්ත්‍රාත්කාර සමිතිය වෙත ගෙවා තිබුණ ද, එම කාර්යය හා සම්බන්ධ විෂයය අංක 03,04,05 ට අදාළ කොන්ක්‍රීට් යෙදීම, සැටලිම් ගැසීම, පරීක්ෂණ වාර්තා ලබාගැනීම හා අන්තර් සම්බන්ධිත බිම් ඇතුරුම් ගල් ඇතිරීම සිදුකර නොතිබුණි.



4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය
අයවැය පාලනය

පහත සඳහන් කරුණු හේතුවෙන් වාර්ෂික අයවැය මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදා ගැනීමට සභාව අපොහොසත් වී තිබුණි.

(අ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 29 කට අදාළව එකතුව රු.6,566,644 ක්වූ ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 68 කට අදාළව එකතුව රු.135,969,924 ක්වූ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 22 සිට සියයට 99 දක්වා පරාසයක ඉතිරි වීම් පැවැතිණි.

ඩබ්.වී.ඒ.එස්. පුෂ්පකුමාරි,

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.

ඩබ්ලිව්.වී.ඒ.එස්. පුෂ්පකුමාරි
ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති
ජාතික විගණන කාර්යාලය